

# @ඉමේලයකින්

**No matter what our kids and the new generation think about us, WE ARE AWESOME !!!!**

OUR LIFE IS A LIVING PROOF !!!!  
To Those of Us Born during  
1930 - 1979

TO ALL THE KIDS WHO SURVIVED THE  
1930's, 40's, 50's, 60's and 70's!!

We were put to sleep on our tummies  
in baby cots covered  
with bright colored lead-base paints.

We had no child proof lids on medicine bottles,  
locks on doors or cabinets and  
when we rode our bikes,  
we had no caps or  
helmets on our heads.

As infants & children, we would ride in  
cars with no car seats,  
no booster seats, no seat belts,  
no air bags, bald tires  
and some times no brakes.

Riding in the back of  
a pick- up truck on a warm day was always a special treat.

We drank water from the garden hose and not from a bottle.  
We shared one soft drink with four friends, from one bottle and no one actually died from this.  
We ate cup cakes and other sweets made with Butter & white sugar but were not over weight.  
WHY?

**Because we were always outside playing....that's why!**

We would leave home in the morning, go to school mostly on foot and play all day, as long as we  
were back when the streetlights came on..  
No one was able to reach us all day. There were no cell phones, not even land lines and, we were  
OKAY.

We would spend hours building our go-carts out of scraps  
and then ride them down the hill, only to find out we forgot the brakes. After running into the bushes  
a few times, we learned to solve the problem

We did not have Play stations, Nintendo's and X-boxes.  
There were no video games, no 150 channels on cable, no video movies or DVD's,  
no surround-sound or CD's,  
no cell phones,  
no personal computers,  
no Internet and no chat rooms.

**WE HAD FRIENDS and we went outside and found them!**

We fell out of trees, got cut, broke bones and teeth and there were no lawsuits from these acci-  
dents.  
We would get punishments like caning, spankings with sticks, or just a bare hands and no one  
would call child services to report abuse.

We rode bikes or walked to a friend's house and knocked on the door or rang the bell, or just  
walked in and talked to them.  
**Imagine that!!**


The idea of a parent bailing us out if we broke the law was unheard of. They actually sided with the  
law!

These generations have produced some of the best Managers  
risk-takers, problem solvers and inventors ever.

**The past 50 years have been an explosion of innovation and new ideas. What can kids today  
do besides push buttons..**

We had freedom, failures, successes and responsibility, and we learned how to deal with it all.  
If YOU are one of them, CONGRATULATIONS!

You might want to share this with others who have had the luck to grow up as kids, before the  
lawyers and the government regulated so much of our lives for our own good.



# සුඛස් සිතිවිලි අප අප්පුටු



වී ක ධර්මබන්දු

## සුභාෂිතයෝ....

පතර උදන අතදර සුදන අදර  
අවර දිනිඳු සේ ලෙස වැඩි වෙයි  
අදර අතදර ද පිලිවෙලින් නොමුන්  
ලෙහිරු සේ වැන්න අඩු වන මදින්

ද  
නිබඳ  
හඳ  
මඳ

## කවියේ හැඳි පැදියෝ:

උදන පතර අතදර (සන)  
සුදන අදර ද  
අවර දිනිඳු සේ ලෙස  
නිබඳ වැඩි වෙයි  
මිමුන් හඳ  
අදර අතදර ද  
පිලිවෙලින්  
මදින් මඳ අඩු වන  
ලෙහිරු සේ වැන්න

## තේරුම්:-

දුර්වභයාගේ මගන් වූ අනාදරය ද, සුජනගාගේ මගන් වූ ආදරය ද, බැස යන ගිරු  
නිසා ඇති වන හෙවතෙලි මෙන් නොකඩවා ටිකින් ටික වැඩි වෙයි, මගන් වෙයි.

මිමුන්ගේ සිත්වල ඇති ආදරය සහ අනාදරය ද පිලිවෙලින් ටිකෙන් ටික අඩු වන උදා  
ගිරුගේ සෙවනැල්ල වැනිය.

## හැට පඳු:-

පතර - මගන් වූ/බොහෝ වූ, අවර දිනිඳු සේ ලෙස - බැස යන ඉරේ සෙවනැල්ල සේ,  
ලෙහිරු සේ - (රැස් බාල වූ) උදා ගිරුගේ සෙවනැල්ල

## පැහැදුම්:-

මේ කවියේ තේරුම් ගැනීම සඳහා කුලකක් ගැන ගිනමු. ඉර උදා වන විට (වැඩි දිනක  
හැට) කුලකේ සෙවනැල්ල ඉතා දිගය. ඉර මුදුන් වන්නට වන්නට ඒ සෙවනැල්ලේ දිග  
ද ටිකින් ටික අඩුවේ. එය සුදනාගේ අනාදරයක් උදනාගේ ආදරයක් කෙමෙන් කෙමෙන්  
අඩු වී යෑම වැනිය.

එසේ ම ඉර බැස යන විට ඒ කුලකේ සෙවනැල්ලේ දිග ටිකින් ටික වැඩි වෙයි.  
කල්යාන විට සුදනාගේ ආදරයක් උදනාගේ අනාදරයක් ටිකින් ටික වැඩි වීම වැනිය.

අවි අත පිටු පසින් කරකවා නාගේ නො ඇල්ලා පුරුදු විදියට ඉදිරි පසින් නාග  
ඇල්ලමු.

උදා ගිරු හැගෙන්නට කුලක දිග ටිකින් ටික අඩු වී යයි. එය හරියට සුදනාගේ  
අනාදරයක් උදනාගේ ආදරයක් ටිකින් ටික අඩු වී යෑම වැනිය. ගිරු බැස යන  
විට ඒ කුලකේ දිග ටිකින් ටික වැඩි වේ. එය හරියට සුදනාගේ ආදරයක්, උදනාගේ  
අනාදරයක් ටිකෙන් ටික වැඩි වී මගන් වී යෑම වැනිය.

මේකි දී කතුවරයා හුදුදු සත්‍යය නම් මෙයයි. මද්දෙන වන විට සුදනාගේ ආදරය සහ  
අනාදරයක් උදනාගේ අනාදරය සහ ආදරයක් පවතින්නේ බැඳුවේ වීමය, ඒ. ගිරු  
උදාවන විට සුදනාගේ අනාදරය පවතින්නේ අතන්තයේ වීමය, අහක.

## විසිතුර:-

සරසවිය නිති මුට රැදි කිවී ගජ බින්න කල එකසර කෙසරකු සේ තමන් හඳුන්වා ගත්  
අලුතින්වත්ත මුකවෙටි තුමාගේ අදහස වන්නේ කලු - සුදු, උස් - මිටි යන දෙවිටට  
මිනිසුන් බෙදන විදියට ම සුදනාගේ සහ උදනාගේ ද බෙදිය හැකි බවයි. මෙය ඇත්තට ම  
නොවන කියමනකි. දැනටමත් රජවරුන්, උගත් පව්වරුන්, සුප්පල ශික්ෂකයානම් පැවිදි  
උතුමන් වැනි අය ද පරදර පහස නොහොත් ගතිකා පහස කොයා ගිය සැටි පහේ  
පොහේ පැදනන් වේ. මවින් හරක / දුර්වභයන් සේ සැලකිය හැකිද? . නිදීමන  
අමාරුවෙන් සිර කොට තබා ගන්නන් (රාග) රාමන හෙවත් රාවියේ සිරකොට තබා  
ගැනීම ඊටත් වැඩි අමාරු කාර්යයක් බව නොදන්නා වැඩිහිටියෙක් හැකි තරම් ය.  
රවියේ තද වූ විට මිනි මැරීමට පවා සමහරු පෙළඹෙති. අද බිහිරි නොනිසි සතුන්  
පවා රාවියේ සැසිදලවා ගන්නා බව සැහැටිය නොහැකි ඇත්තකි. ඒ සඳහා ලේඛන  
බිල්ලන් දුන්නන්නා සැටි මගන් දැක ඇති නොවේ !

සිත් දමා රා මත මැසිය හැකි බව කියති. එසේ කල කරන ඇත්තන් සිටින බව ද  
කියති. මට ඒ ගැන කියන්නට ඇත්තේ,

"මට මහලු වියසේ - බැරිය වෙත ගායනා පොසේ " යන කියමනකි.